

## වැදි ජනතාවගේ දෙනීක ජ්‍යෙෂ්ඨ රටාව හා බැඳුණු පාරමිපරික ආහාර පිළිබඳ විමසුමක්

චි.කේ. ඇල්ලේපොල

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, පළාත් පුරාවිද්‍යා කාර්යාලය, බදුල්ල.

[deepssigi@yahoo.com](mailto:deepssigi@yahoo.com)

ප්‍රමුඛ පද : වැදි ජනයා, සම්පූදායික ආහාර, දූෂාන

### හැඳින්වීම

වැදි ජනතාව දෙනීක ජ්‍යෙෂ්ඨ රටාව හා බැඳුණු පාරමිපරික ආහාර පිළිබඳ මෙම පර්යේෂණයෙන් ඉදිරිපත් කෙරේ. වැදිජනයාගේ ප්‍රහවය හා විකාශය සලකා බැලීමේ දී වර්තමානය දක්වා ඔවුන්ගේ මුළික අවශ්‍යතා ආවේණික ආහාර පරිසරය හා බද්ධ වී තිබුණි. දඩ්‍යම, අල වර්ගවලින් හා හේත් ගොවිතැනින් තම ආහාර සපුරා ගැනීමට වැදි ජනතාව පුරුදු වී සිටිති. වැදි ජනතාව ජ්‍යෙෂ්ඨ වන ප්‍රදේශ කිහිපයක් වන දූෂාන, රතුගල, පොල්ලේබැඳේද, ද්‍රූෂ්‍යාන, සෞරබෝර යන ගම්වල වැදි ජනතාවගේන් ලබා ගත් තොරතුරු අනුසාරයෙන් කරණු ඉදිරිපත් කර ඇත. අධ්‍යයනයට පාදක වූ අරමුණු, අධ්‍යයන ගැටුව හා දත්ත එක්ස්ස් කරන කුමවේදය, පර්යේෂණයේ ප්‍රතිඵල හා විශ්ලේෂණ ඉදිරිපත් කර ඇත.

මෙම පර්යේෂණයේ ගැටුව්ව වනුයේ තමන්ගේ සරල ආහාර රටාවෙන් මිදි සංකීරණ ආහාර රටාවකට පුරුදු වී සිටින වැදි ජනතාවගේ සම්පූදායික

ආහාර මොනවා ද යන්නත් ජ්‍යෙෂ්ඨ සකස් කරන්නේ කෙසේ ද යන්නත්, ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ තොරතුරු අසුරෙන් විශ්‍යා කිරීම ය.

මෙම පර්යේෂණයේ අරමුණු වශයෙන්,

- අ) වැදි ජනතාවගේ පැරණි ආහාර හඳුනා ගැනීම
- ආ) පරිසරයෙන් ආහාර වර්ග එකතු කළ ආකාරය සහ රසකීරීම, කළුන්තා ගැනීම පිළිබඳ අධ්‍යයනය කිරීම
- ඇ) ආහාර සකස් කළ ආකාරය අධ්‍යයනය කිරීම
- ඉ) වැදි ජනයාට ආවේණික විශේෂ ආහාර වර්ග හඳුනාගැනීම
- ඊ) වර්තමානය වන විට ඔවුන්ගේ ආහාර වෙනස් වී ඇති ආකාර හඳුනා ගැනීම
- උ) න-ස්පර්ශනිය උරුමයේ කොටස් ලෙස පර්යේෂණ කිරීම පෙන්වා දිය හැකිය.

### අධ්‍යයන කුමවේදය

වැදි ජනතාව ජ්‍යෙෂ්ඨ වන ප්‍රදේශ කිහිපයක් අනුසාරයෙන් ඔවුන්ගේ

මෙදතික ජ්‍යවන රටාව හා බැසුණු ආහාර පිළිබඳ ව පමණක් පර්යේෂණයට ලක් කරන ලදී. ඔවුන්ගේ අනෙකුත් අවශ්‍යතා නොව ආහාර සපුරා ගැනීමත්, සකස් කිරීමත් සිමා කොටගතිමින් පුස්තකාල ගවේෂණය හා ක්ෂේත්‍ර ගවේෂණය සිදු කරන ලදී. පුස්තකාල ගවේෂණයේ දී ප්‍රාථමික, ද්විතික හා තාතික මූලාශ්‍ර පරිශිලනය කරන ලද අතර ක්ෂේත්‍ර තුළ දී සම්පූර්ණයෙන් ම සහභාගිත්ව නිරික්ෂණ සිදු කරන ලදී. වැදි ජනතාව සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වීම, ප්‍රානාවලි ඇසුරෙන් මානවව්‍ය දත්ත රස්කිරීමත් සිදු කරන ලදී. දත්ත රස් කිරීමේ දී ලේඛනගත කිරීම, ජායාරූප ගැනීම, විභියෝගත කිරීම, ක්ෂේත්‍ර සටහන් තබා ගැනීම තුළින් දත්ත වර්ගීකරණය විශ්ලේෂණය, ප්‍රතිඵ්‍යුතු සහ නිගමන යෝජනා ඉදිරිපත් කර ඇති.

#### අධ්‍යයන ප්‍රතිඵ්‍යුතු හා සාකච්ඡාව

##### වැදි ජනයා යනු කෙරෙක් දී?

රටක ජාතික ප්‍රජාවෙන් සමාජය, සංස්කෘතික හා ආර්ථික තත්ත්වයෙන් වෙනස් වූ ලක්ෂණ ඇති ගේත්‍රික ජන කොටසක් වූ ද පාරම්පරික මූල් පදිංචිකරුවන්ගෙන් පැවත එන සිරිත්වීන් සම්පූදායන් හා අනාන්‍යතාව රෙකෙන ලෙස ජ්‍යවන් වන පාරම්පරික ජන කොටස් 'ඇඩ්වාසින්' ලෙස භාෂුන්වන අතර එම නිර්වචනයට අනුව ලංකාවේ ඇඩ්වාසින් ලෙස වැදි ජනතාව භාෂුනා ගත හැකි ය. වැදි ජනතාව ලෙස් කේදෙස් ජ්‍යවන්වන පැරණි ම ආදි මානව ජන කොටසක් ලෙස සැලකේ. "වැදි" යන

සිංහල වචනය පාලි හාභාවෙන් "විදින්නා" යන අරුත සපයයි. සිංහල සාහිත්‍යයේත්, ශිලාලේඛනවලන් වැදි ජනයා ගැන සඳහන් වන අතර විවිධ නමින් ඔවුන් භාෂුන්වා ඇත. වැදි, මල්, පුලිදු, වනසර, සබර, වනදරු, මිලුලැවී, වැදිසබර, දානි, වනසර, මලදරු, ලැවී, සැරවී, මල්පස, මිලක්බ, යක්ෂ, දානි, තේසාදු, මලදරු යන වචන ව්‍යවහාර වී ඇති.

##### පුර්ව පර්යේෂණ

17 වැනි සියවස සිට වැදි ජනතාව පිළිබඳ දේශීය හා විදේශීය පර්යේෂකයන් තම පර්යේෂණ සිදු කර ඇති. රෙබඩි නොක්ස්, එච්ච්ව්‍යා.නී. වයිලර්, කේ.ච්ච්ලිව්. බෙනට්, විල්හේම් ගයිරර්, 1911 සී.ඒ. හා බ්ලැස්ස්. සෙලිග්මාන්, ආර්.එල්. ස්පිටල්, 1963 සුගතපාල ද සිල්වා, ර්.ර්. ඩීන්, ජේ. පෙර්ල්, සැරිසන්, ර්.ජේ. වේලන්ඩ්, හාරිලි, එච්. තුන්, ජේම්ස් බුවාව්, එ.ඇම්. රත්නපාල, සඳරුවන් ලොකුහේවා, ඩි.කේ. රත්නායක, රල්ජ් පිරිස්, හාවලි, හෙන්රි පාර්කර, ඩි.වොර්ටන්, සි.ඩ්.පි. දැරණියගල, සිරාන් දැරණියගල, සේනක බණ්ඩාරනායක, සී.නී. නන්දදේව, සෞන් ගුප්ත් යන විද්වතුන් වැදි ජනයා පිළිබඳ මානවව්‍ය පර්යේෂණ කර ඇති අතර ඔවුන්ගේ පර්යේෂණ තුළ දී ගොනු කළ සම කාලීන කරුණු වර්තමානය වන විට ප්‍රායෝගික ව දක්නට නොලැබෙන නමුත් පැරණි වැදි ජනයාගෙන් ඒ පිළිබඳ දත්ත ලබා ගැනීමෙන් පසු සංසන්දානාත්මක ව විශ්‍රාන්ත කර බැලීමේ හැකියාව ඇති.

**ව�දු ජනයාගේ සම්ප්‍රදායික ආහාර**  
 ව�දු ජනයාට ආවේණික වූ ආහාර ක්‍රම කිහිපයක් ගදුනා ගත හැකිය. අතින ව�දු ජනයා සරල ජ්‍වන රටාවක අනුව ගල් ගුහාවල පිවත් වෙමින් දිඩියම් කිරීම, මේ පැණි සහ අල වර්ග එකතු කර ආහාරයට ගෙන ජ්‍වන් වූහ. පරිසරයෙන් යැපුණු මුළුන් වර්තමානය වන විට හේන් ගොවිනැන, දේවර කරමාන්තය, සන්න්ව පාලනය හා මේ, බහිර පැණි එකතු කරමින් ජ්‍වන් වෙති. අද වන විටත් තරමක් දුරට ඔවුන්ගේ පාරමිපරික ආහාර ගේෂව පවති. ඒවා කොටස් කිහිපයක් යටතේ විශ්‍රාන්ත කළ හැකිය.

#### අ) සන්න්ව ආහාර

1. සන්න්ගේ මස් (ගෙශ්නා, මුවා, තලගොයා, කබුල්ලැවා, උරා, ඉන්තැවා, මිශ්න්නා, හාවා, ඉඩිලා)
2. මාඟ වර්ග (තෙලියා, කොරලී, ලුලා, ආදා, කටලැවා, කටු පෙනියා)
3. බිත්තර (වැශිලිහිණී, මොණර, තලගොයි, වටු කුරුලී, පරෙයි, කොබෙයි, වලි කුකුල් ආදි පක්ෂ බිත්තර)

#### ආ) ගාක ආහාර

1. අල වර්ග (උලල, තිරිතල, ගෙශ්නල, ඉන්නල, කටු අල, මක්දැස්දාක්කා)
2. පානය සඳහා ගන්නා ගාක (ඉරුමුසු, ඉරිවේරිය, පොල්පලා, බෙලිමල්, බෙලි, රසකිද, වැල් මේ)
3. විවිධ පලාවර්ග (මඩ දඩ්, නාඩිරිත්ත, කරපිංචා, ගැඩුඩිල්, තෙම්බෙරිය, සුදු මුත්සරණ,

කැප්පෙවියා, තෙත්ර කොල, කටු කුර, පතිරින්දා, තෙලවිය, ගෙදපලා, සාරන, වැලිපැන්න)

4. පළනුරු (විර, පැළ, කේන්, දමුණු, එරමිණියා)

#### 5. ආදේශක

අ). බුන් වෙනුවට කළ පොතු, දෙමුව පොතු, තලා කොල, මා තඹල කොල  
 ඇ). පුවක් වෙනුවට මිපුල්ල පොතු, එරමිණියා ගැට, දුවට පොතු, කේන් පොතු  
 ඇ). දුංකළ වෙනුවට පණ ගස්වල කොල, අලි මදුරු කොල  
 ඉ). ලුණු වෙනුවට ලිහිලි කුඩා,  
 ඌ). පැණී රස වෙනුවට ගස්වල සුඩිල්, මේ මල් හා මේ පැණී හා බහිර වර්ග

6. බානා වර්ග (වී, ඉරිගු, කුරක්කන්, මැ ඇට, දෙපුවුල්ලන්, තණ, රත් දැල්, මුරුගකායා, ඇල්, ගොනබරු, උලු, තල)
7. ගාක හා සන්න්ව තෙල් වර්ග (ගෙශ්න, මුවා, උරා තෙල්, තල තෙල්, මේ තෙල්, මිනෙල්, මොනර තෙල්)
8. කිරි වර්ග (ඒල කිරි, මේ කිරි, එඵ කිරි)
9. එළවල් (වමිබටු, කැකිරි, දිය වැශිකොල්, වන්නි මිරිස්)

#### ආහාර කල් තබා ගැනීම හා ගබඩා කිරීම

ව�දු ජනයා ආහාර ගබඩා කිරීම හා කල් තබා ක්‍රම කිහිපයක් යටතේ සිදු කරනු ලබයි. ගින්නේ පුරිස්සා ගැනීම, අවශ්‍ය වේලා මේ පැණි සමග තැනීම, මධ ගසා තැනීම, වැලි සමග මිශ්‍ර කර තැනීම, පොලුව යට වැළැලීම,

දුම්මලැස්සේ තැබීම, කුඩා ලෙස පිටි කිරීම, පියලි කර තැබීම ආදි සම්පූද්‍යායික ක්‍රම ඔවුන් සතු ය.

### ආහාර පිසීමේ ක්‍රම

ආහාර පිසීම සරලව සිදු කරයි. තම්බා ගැනීම, පුළුස්සා ගැනීම, අවශ්‍ය වේලා ගැනීම, අමුවෙන් ආහාරයට ගැනීම, සත්ත්ව තෙල් සමග බැඳු ගැනීම ආදි පිසීමේ ක්‍රම හඳුනා ගත හැකිය.

### සම්පූද්‍යායික ආහාර වර්ග

වැදු ජනයා සතුව සරල සම්පූද්‍යායික ආහාර වර්ග රසකි. ඔවුන්ගේ ප්‍රියතම හා ජනප්‍රිය ආහාර ලෙස මස් හා මාළින් අල වර්ග තලප වර්ගන් පෙන්වාදිය හැකි ය. මේ පැණියේ බහාදු මස්හා මාං, පිළිස්සු මස්, පුළුස්සා ගත් දිභිණි පැටවි, බණර සහ මේ පැණි වද්‍යල පිලවි (අමුවෙන් සහ පිළිස්සු) මස් ලේ ඇතුළ, භමේ ඔතා පිළිස්සු මස, ගිනි අඟ පල්ලේ පිළිස්සු මස, ගිනි අඟ පල්ලේ පිළිස්සු මස ලේ අල සමග පිරුම, මස ලේ පිරුම, තල ගොයි පිරුව, කොළ දළ මාළිව, මැ මස ව්‍යංජනය, සුදු බුත්සරණ කොළ ව්‍යංජනය, තල ඇට පුණු මිරිස, කුරක්කන් පිටි සමග මැ ඇට, ඉරිගු පිටි සමග මැ ඇට, මැ ඇට සමග කොළ මාළිව, පොළව, තම්බා ගත් අල, පුළුස්සා ගත් අල මැටි ගසා පිළිස්සීමට ලක් කළ අල වර්ග, මැටි ගසා වළ යටතේ පුළුස්සා ගත් වන්නි අමු මිරිස් වටක්කා තැම්බුම, ලබ මාළිව, පුහුල් ඇතුළ, මැ අට හොද්ද, කළවම් පලා මැල්ලම, කළවම් පලා ව්‍යංජනය, රස හොද්ද, වට්ටක්කා ඇට, කැකිරි ඇටවිලින් අඩරා ගත්

පිටි සමග කුරක්කන් පිටි කැද, බත් කැද, තන කැද ආදිය ඔවුන්ගේ පැරණි ආහාරවලට අයත් ය. විවිධ ධාන්‍ය වර්ගවලින් සකසා ගන්නා තලප, පිට්ටු, රෝටී ඔවුන්ගේ ප්‍රධාන ආහාර වේලක ආවෙණික ආහාර අතර වේ. කුරක්කන්, ඉරිගු බල ගෙඩී තලප, මිපුල්ල ගෙඩී තලප, මේ මල් රෝටී, කොළ තලප ආදිය වේ. බත් වර්ග ද විවිධ ක්‍රමයන්ට සකස් කර ගනී. වී වර්ග අතරට බත්, එල බත්, ඉරිගු බත්, මැ ඇට බත්, කවිපි බත් දැක්වීය හැකි ය. පැණි රස ආහාර ලෙස අඟ්ගලා, හැලප වර්ග ප්‍රියතම ආහාර බව ඔවුන් හඳුන්වයි. මේ පැණි ඉරිගු පොරි අඟ්ගලා, තල ඇට අඟ්ගලා, මේ මල් හැලප ඒ අතර වේ.

වැදු ජනයාගේ සම්පූද්‍යායික ක්‍රම ඉතා රසවත් හා පෝෂ්‍යදායි වන බව ඔවුන්ගේ හැකිමයි. ලෙඩ රෝගවලින් කොර ව පරිසරයට ඔරෝන්තු දීමේ ගක්තිය ඇති ජන කොටසක් විමේ හැකියාව ඔවුන් සතුව ඇත්තේ මෙවැනි ආහාර නිසාවෙන් ම බව කිව හැකි ය. මෙම පර්යේෂණයෙන් වැදු ජනතාවගේ ආහාර එක්සේ කිරීම හා ඔවුන් සතු පැරණි ආහාර පිළිබඳ විස්තර ඉහතින් ඉදිරිපත් කර ඇත. මානවවිංග අධ්‍යායනයක් ව්‍යුහයන්ත්, ආනාගත පර්යේෂණ ආයෝජනයක් ලෙසන්, න-ස්පර්ෂනීය උරුමයක් ලෙස ඉහත අධ්‍යායනය කාලීන ව්‍යුහයන් හා සමාජීය ව්‍යුහයන් වැදුගත් වේ.

ආශ්‍රිත ගත්ත  
ගුණවර්ධන, දිසානෙ, (1994)  
ද්‍රව්‍යමෙහෙමත් ද්‍රව්‍යමත්, දියාවංච  
ජයතොටී සමාගම, තොළඹ.

රත්නපාල, රු.අ/ම. (2003) ලංකාවේ  
වැද්‍යෝග්, ආරිය ප්‍රකාශකයේ,  
විරකාපාල.  
Seligman, C.G. and Seligman B.Z.  
(1911) The Vaddas, New  
United, New Delhi.